

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත K 35A පිරවීම සඳහා උපදෙස්

1. ඔබ අයදුම් කරන ගමන් බලපත්‍ර වර්ගය අදාල කොටුවේ "✓" ලකුණක් මගින් සලකුණු කරන්න.
2. ඔබ මීට පෙර ගමන් බලපත්‍රයක් (විදේශ ගමන් බලපත්‍රයක්/හදිසි සහතිකයක්/හඳුනාගැනීමේ සහතිකයක්) ලබාගෙන ඇත්නම්, එහි අංකය ලියන්න.
3. ඔබගේ මීට පෙර තිබූ ගමන් බලපත්‍රය යන්ත්‍රානුසාරයෙන් කියවිය නොහැකි විදේශ ගමන් බලපත්‍රයක් නම් (NMRP), එහි අංකය ලියන්න. එය එහි දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
4. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විසින් නිකුත් කරන ලද ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ලියන්න.
5. ඔබගේ වාසගම ලියන්න. සෑම කොටුවකම එක් අකුරක් බැගින් ලියන්න. නම් දෙකක් අතර එක් කොටුවක් හිස්ව තබන්න. අයදුම්කාරිනිය විවාහක කාන්තාවක් නම් හා තම සහකරුගේ වාසගම භාවිතා කරන්නේ නම්, එම වාසගම ලියන්න. මෙහිදී විවාහ සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
6. ඉහත අංක 5 යටතේ සඳහන් කර ඇති ඔබගේ වාසගම හැර ඔබගේ සම්පූර්ණ නමේ ඉතිරි කොටස ලියන්න. (උප්පැන්න සහතිකයේ 02 තීරුවේ සඳහන් පරිදි)
7. එක්සත් රාජධානියේ ඔබේ පදිංචි ලිපිනය ලියන්න.
8. උප්පැන්න සහතිකය අනුව ඔබගේ උපන් දිනය ලියන්න.
9. උප්පැන්න සහතික අංකය සහ ඔබ උපන් දිස්ත්‍රික්කය ලියන්න (උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය).
10. උප්පැන්න සහතිකයේ සඳහන් පරිදි උපන් ස්ථානය ලියන්න.
11. ඔබේ ස්ත්‍රී/පුරුෂ භාවය සඳහන් කරන්න (අදාල කොටුවේ "✓" ලකුණක් මගින්)
12. ඔබගේ රැකියාව / වෘත්තිය / තත්ත්වය හෝ තනතුර සඳහන් කරන්න. වචන දෙකක් අතර එක් කොටුවක් හිස්ව තබන්න. (රැකියාව විදේශ ගමන් බලපත්‍රයට ඇතුළත් කිරීමට නම් අධ්‍යාපන සහතික / වෘත්තීය සහතික / සේවා සහතිකවල මුල් පිටපත් සහ ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය). ඔබගේ මීට පෙර තිබූ ගමන් බලපත්‍රයේ රැකියාව/වෘත්තිය දැනටමත් ඇතුළත් කර ඇත්නම්, මෙම ලේඛන අවශ්‍ය නොවේ. විදේශ ගමන් බලපත්‍රයේ වෘත්තිය/රැකියාව ඇතුළත් කිරීම අනිවාර්ය නොවන අතර එය ඇතුළත් කිරීම හෝ නොකිරීම ඔබේ තීරණයකි.
13. ඔබ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙක් නම් අදාල කොටුවේ "✓" ලකුණක් මගින් ඒ බව දක්වා ද්විත්ව පුරවැසි සහතිකයේ අංකය ලියන්න. (ද්විත්ව පුරවැසි සහතිකයේ මුල් පිටපත ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය).
14. ඔබගේ ජංගම දුරකථන අංකය ලියන්න.
15. ඔබගේ ඊමේල් ලිපිනය ලියන්න.
16. ඔබ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙක් නම්, ඔබ පුරවැසිභාවය ලබාගෙන ඇති අනෙක් රටේ නම ලියන්න.
17. ඔබ පුරවැසිභාවය ලබා ඇති අනෙක් රටේ විදේශ ගමන් බලපත්‍ර අංකය ලියන්න (එම විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය).
18. අයදුම්පත වයස අවුරුදු 16ට අඩු දරුවෙකුගේ නම්, පියාගේ/භාරකරුගේ ගමන් බලපත්‍ර අංකය හෝ ජාතික හැඳුනුපත් අංකයද මවගේ/භාරකරුගේ ගමන් බලපත්‍ර අංකය හෝ ජාතික හැඳුනුපත් අංකයද ලියන්න.
19. සපයා ඇති කොටු 02 හි රේඛා ස්පර්ශ නොකර ඔබේ අත්සන තබන්න.
20. ප්‍රකාශය කියවා අවබෝධ කරගත් පසු අත්සන තැබිය යුතුය.